

# පොල් පර්යේෂණ මණ්ඩලය- 2010

---

## 1. මූල්‍ය ප්‍රකාශන

### 1.1 විගණන මතය

මාගේ පරීක්ෂණයෙන් පෙනී යන අන්දමට සහ මට සපයන ලද උපරිම තොරතුරු සහ පැහැදිලි කිරීම් අනුව, පොල් පර්යේෂණ මණ්ඩලය 2010 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා නිසි ගිණුම් වාර්තා පවත්වා ඇති බවත්, මෙම වාර්තාවේ 1.2 ඡේදයේ දක්වා ඇති කරුණු වලින් මූල්‍ය ප්‍රකාශන වලට වන බලපෑම හැර 2010 දෙසැම්බර් 31 දිනට පොල් පර්යේෂණ මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මෙහෙයුම් කටයුතුවල මූල්‍ය ප්‍රතිඵල හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත වලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බවත් මා දරන්නාවූ මතය වේ.

### 1.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

#### 1.2.1 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් ගණකාධිකරණ අඩුපාඩු නිරීක්ෂණය විය.

ගනුදෙනුවල නියැදි පරීක්ෂාවන්හිදී අනාවරණය වූ රු.67,766,279 ක ගිණුම්වල අඩුපාඩු මණ්ඩලයේ සහාපතිවරයාගේ අවධානයට යොමු කරණ ලදී. ඒ අනුව ගිණුම් වල එම අඩුපාඩු සම්බන්ධයෙන් ගැලපීම් කර සංශෝධිත මූල්‍ය ප්‍රකාශන නැවත ඉදිරිපත් කරන ලදී. මේ අනුව නියැදියට පරිබාහිරව තවදුරටත් ගිණුම්කරණ අඩුපාඩු නොතිබේ යන්න බැහැර කල නොහැක.

#### 1.2.2. නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

2003 ජූනි 02 දිනැති අංක පීඊඩී 12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 5.2 ඡේදය ප්‍රකාර අයවැය ලේඛණයේ ඇතුළත් විය යුතු අයවැය ගත ශේෂපත්‍රය හා අයවැය ගත මුදල් ප්‍රවාහ ප්‍රකාශය සමාලෝචිත වර්ෂය සඳහා වූ අයවැය ලේඛණය තුළ ඇතුළත් කර නොතිබුණි.

2. මූල්‍ය හා මෙහෙයුම් සමාලෝචනය

2.1 මූල්‍ය සමාලෝචනය

2.1.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂය සඳහා ලැබුණු රු.135,500,000 ක භාණ්ඩාගාර ප්‍රදානය සැලකිල්ලට ගැනීමෙන් පසුව සමාලෝචිත වර්ෂයේ මණ්ඩලයේ වැඩකටයුතු වල ප්‍රතිඵලය රු. 14,740,770 ක උ්‍යතනාවයක් වූ අතර ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ ලැබුණු රු. 133,300,000 ක භාණ්ඩාගාර ප්‍රදාන සැලකිල්ලට ගැනීමෙන් පසුව ඉකුත් වර්ෂයේ රු. 45,847,339 ක උ්‍යතනාවයක් වූයෙන් සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලවල රු. 31,106,569 ක වර්ධනයක් පෙන්නුම් කෙරිණි.

2009 වර්ෂයට සාපේක්ෂව 2010 වර්ෂයේදී රජයේ ප්‍රදාන, වතු ආදායම් හා විවිධ ආදායම් රු.මිලියන 17.8 කින් වැඩිවීම සහ ක්ෂය හා අනෙකුත් වියදම් රු.මිලියන 14.7 කින් අඩුවීම සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලය වර්ධනය වීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

2.2 මෙහෙයුම් සමාලෝචනය

2.2.1 පර්යේෂණ කටයුතු

2.2.1.1 ශාක අභිජනන (හෝග වැඩිදියුණු කිරීම) සම්බන්ධ කාර්ය සාධනය

1971 අංක 46 දරන පොල් සංවර්ධන පනත අනුව ජාතික පොල් ඵලදාව වැඩිකර ගැනීම හා රෝග පලිබෝධකයන්ට ඔරොත්තු දීමේ හැකියාව සහිත වැඩිදියුණු කළ වගා දර්ශ නිපදවීම මණ්ඩලයේ ප්‍රධාන කාර්යයක් වේ. මෙම කාර්යභාරය ඉටුකිරීම සඳහා ආයතනය තුළ ප්‍රවේණි හා ශාක අභිජනන අංශය සහ පටක රෝපණ අංශය නමින් සාජුවම වගකිව යුතු අංශ 2 ක් ස්ථාපිත කර තිබුණි.

එබැවින් ජාතික පොල් ඵලදාව හා ඵලදායීතාවය ඉහළ නැංවීම සඳහා වැඩි ඵලදා විභවතාවයකින් යුත් හා අහිතකර පාරිසරික තත්වයන්ට හා රෝග පලිබෝධයකින් ඔරොත්තු දෙන වගා දර්ශ නිපදවීම ජාතික අවශ්‍යතාවයක් බවට ද වර්තමානයේ පත්ව ඇත.

මෙම කාර්යභාරය ඉටුකිරීම සඳහා 2001 වර්ෂයේ සිට 2010 වර්ෂය දක්වා කාලය තුළ පමණක් රු. මිලියන 72.31 ක් වැයකර තිබුණි.

මේ සම්බන්ධව පහත නිරීක්ෂණයන් කෙරේ.

- (අ) 2001 වර්ෂය සිට 2010 දක්වා හඳුන්වා දී තිබුණේ එක් පොල් ප්‍රභේදයක් පමණි. 2004 වර්ෂයේ හඳුන්වා දුන් මෙම පොල් ප්‍රභේදය "කප්රුවන" ලෙස හඳුන්වා දී තිබුණි.
- (ආ) මෙම පොල් ප්‍රභේදය හඳුන්වා දීමෙන් පසු ගතවූ වර්ෂ 06 ක කාලය තුළ වසරකට බීජ පොල් 2500 බැගින් බීජ පොල් 12500 ක් පමණක් සිටුවීම සඳහා නිකුත් කර තිබුණි.
- (ඇ) මෙම නව පොල් ප්‍රභේදය 2010 වර්ෂය දක්වා ඉතාමත් අඩුවෙන් නිෂ්පාදනය කර තිබීමත්, එය ව්‍යාප්ත කිරීමට ගන්නා උත්සාහය ඉතාමත් මන්දගාමී තත්වයක පැවතීමත් මත ජාතික පොල් ඵලදාව වැඩිකිරීමට මේ තුළින් දක්වන දායකත්වය ඉතා අවම මට්ටමක පැවතුණි.
- (ඈ) අභිතකර පාරිසරික තත්වයන්ට හා රෝග ප්‍රබෝධකයන්ට ඔරොත්තු දීමේ හැකියාව සහිත පොල් ප්‍රභේද නිපදවීම ජාතික අවශ්‍යතාවයක් බවට පත්ව ඇතත්, එම ලක්ෂණ සහිත පොල් ප්‍රභේදයක් නිපදවීමට පසුගිය වසර 10 ක කාලය තුළ මණ්ඩලය අපොහොසත් වී තිබුණි.

2.2.1.2 හෝග සංරක්ෂණ අංශය

පොල් සංවර්ධන පනතට අනුව හෝග හානිය අවම කිරීම සඳහා පොල් වගාවේ රෝග ප්‍රබෝධකයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය තාක්ෂණය වැඩිදියුණු කිරීම ආයතනයේ ප්‍රමුඛතම කාර්යභාරයකි. මෙම අරමුණ ඉටුකර ගැනීම සඳහා ආයතනය තුළ හෝග සංරක්ෂණ අංශය නමින් වෙනමම අංශයක් ද ස්ථාපිත කර තිබුණි.

ඒ අනුව පොල් මයිටාවා පාලනය, වැලිගම කොළ මැලවීමේ රෝගය පාලනය ඇතුළු රෝග ප්‍රබෝධ පාලනය සඳහා පසුගිය වසර 10 ක කාලය තුළ පමණක් රු. මිලියන 50 කට අධික වියදමක් දැරා තිබුණි.

මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණයන් කෙරේ.

(අ) පොල් මයිටාවා පාලනය කිරීම

පර්යේෂණ මණ්ඩලයේ 2006-2010 කාර්ය සාධන වාර්තාව අනුව, වාර්ෂිකව පොල් ඵලදාවෙන් 12% - 13% අතර ප්‍රමාණයක් මයිටා හානියට ගොදුරු වී තිබුණි.

මයිටා හානිය මර්ධනය සඳහා සාර්ථක හා නිරසාර මර්ධන ක්‍රමයක් හඳුනාගැනීමට නොහැකි වී තිබූ බැවින් රෝගය කෙටිකාලීන පාලනය සඳහා රෝගය හඳුනාගත් 1998 සිට 2010 දක්වා උසායනික ක්‍රම 04 ක් නිර්දේශ කර ඉදිරිපත් කර තිබුණි.

(ආ) වැලිගම කොළ මැලේමේ රෝගය පාලනය

2006 වර්ෂයේදී මෙම රෝගය හඳුනාගෙන තිබූ අතර රෝගය හඳුනාගත් දින සිට 2010 දෙසැම්බර් 31 දක්වා රෝගය පාලනය කිරීම වෙනුවෙන් රු. මිලියන 18 කට අධික වියදමක් දරා තිබුණි.

එහෙත් 2010 අවසානය දක්වා මෙම රෝගය සම්පූර්ණයෙන්ම පාලනය/ සුව කිරීම සඳහා ක්‍රමවේදයක් සොයා ගැනීමට මණ්ඩලය අපොහොසත් වී තිබූ අතර 2010 වර්ෂය වන විට රෝගය පැතිරීම වැළැක්වීමට රෝගය වැළඳී ඇති සියළුම ගස් ගලවා විනාශ කිරීමට නිර්දේශ කර තිබුණි.

මෙම රෝගය සම්පූර්ණයෙන් සුව කිරීම සඳහා වෙන කිසිම උපක්‍රමයක් තවම සොයා ගෙන නොමැති බව සභාපති වරයා දැනුම් දී ඇත.

2.3 වතු කළමනාකරණය

2010 වර්ෂයේදී ජාතික සම්පත් මධ්‍යස්ථාන 04 ක් සහ පර්යේෂණ මධ්‍යස්ථාන 06 ක් මණ්ඩලය විසින් කළමනාකරණය කර තිබුණි. එම වතුවල ඵලදාව හා ආදායම පිළිබඳ කරනු ලැබූ විග්‍රහාත්මක සමාලෝචනයේදී පහත කරුණු අනාවරණය විය.

(අ) එම මධ්‍යස්ථානයන්හි 2009/2010 පොල් ඵලදාව පිළිබඳ දත්ත පහත දැක්වේ.

ජාති සම්පත් / පර්යේෂණ මධ්‍යස්ථානය	ඇස්තමේන්තුගත ඵලදාව ගෙඩි		කඩකලඳ පොල් ප්‍රමාණය ගෙඩි		වැටුණු පොල් ප්‍රමාණය ගෙඩි		මුළු ඵලදාව ගෙඩි	
	2010	2009	2010	2009	2010	2009	2010	2009
බණ්ඩාරපිටිය	678,728	762,414	613,381	686,073	30,605	45,898	643,986	731,971
පල්ලම	482,000	548,512	418,695	474,311	52,331	45,611	471,026	519,922
පොත්තකුලම	699,902	733,345	598,611	769,081	75,577	156,456	674,188	925,537
අඹකැලේ	1,345,000	1,577,030	927,696	1,226,928	235,304	245,840	1,163,000	1,472,768
රත්මලාගාර	632,175	719,747	602,264	623,137	39,929	54,590	642,193	677,727
වල්පිට	85,768	112,995	56,705	54,420	15,731	21,054	72,436	75,474
මාකඳුර	400,000	505,614	462,088	518,889	41,863	44,149	503,951	563,038
මාදුරැමය	513,017	477,030	300,496	487,338	115,613	134,565	416,109	621,903
දුන්නන්නාව	19,940	17,013	28,426	28,956	6,460	4,536	34,886	33,492
මිද්දෙණිය	-	-	1,910	101	-	-	1,910	101
එකතුව	4,856,530	5,453,700	4,010,272	4,869,234	613,413	752,699	4,623,685	5,621,933

2009 වර්ෂයේදී ගෙඩි මිලියන 5.6 ක් වූ මුළු ඵලදාව 2010 වර්ෂයේදී ගෙඩි මිලියන 4.6 ක් දක්වා ගෙඩි මිලියන 1.0 කින් එනම් 17 % කින් පහත බැස තිබුණි. කාලගුණික විපර්යාස ඊට හේතු වූ බව සභාපතිවරයා විසින් දන්වා තිබුණි.

(අ) අක්කරයක ඵලදාව හා ගසක වාර්ෂික සාමාන්‍ය ඵලදාව

ජාන සම්පත් / පර්යේෂණ මධ්‍යස්ථානය	ඵල දරණ වගාව සහිත හුම් ප්‍රමාණය (අක්කර)	ඵල දරණ ගස් සංඛ්‍යාව	වැටුණු පොල් (ගෙඩි)	මුළු වාර්ෂික අස්වැන්න (ගෙඩි)	ගසක වාර්ෂික සාමාන්‍ය අස්වැන්න (ගෙඩි)	අක්කරයකට ඵලදාව (ගෙඩි)	වල්ලකට ගෙඩි (ගසක වාර්ෂික සාමාන්‍ය අස්වැන්න) /12 මසකට	වැටුණු පොල් ප්‍රතිශතය %
බණ්ඩාරිපිටුව	207	11,490	30,605	643,986	56	3,111	5	5
පල්ලම	432	8,653	52,331	471,026	54	1,090	5	11
පොත්තුකුලම	170.5	9,562	75,577	674,188	70	3,954	6	11
අඹකැලේ	318.6	17,749	235,304	1,163,000	66	3,650	6	20
රත්මලාගාර	243.5	12,526	39,929	642,193	51	2,637	4	6
වල්පිට	32	1,357	15,731	72,436	53	2,264	4	22
මාකඳුර	132	5,030	41,863	503,951	100	3,818	8	8
මාදුරැඹය	147.4	6,853	115,613	416,109	61	2,823	5	28
දුන්නන්නාව	20	767	6,460	34,886	45	1,744	4	18
මිද්දෙණිය	45.5	125	-	1,910	15	42	1	-
එකතුව	1,748.5	74,112	613,413	4,623,685				

- (i) මාකඳුර, පොත්තුකුලම, අඹකැලේ හා මාදුරැඹය යන වතු වල හැර අනෙකුත් වතු වල ගසක වාර්ෂික සාමාන්‍ය අස්වැන්න ගෙඩි 60 කට වඩා අඩුවෙන් පැවතුණි.
- (ii) අක්කරයක සාමාන්‍ය පොල් ඵලදාව ගෙඩි 4500 ක් පමණ විය යුතු වුවත් පල්ලම හා දුන්නන්නාව යන වතු වල ඵලදාව ගෙඩි 2000කට වඩා අඩු වූ අතර රත්මලාගාර, වල්පිට හා මාදුරැඹය වතු වල අක්කරයක ඵලදාව ගෙඩි 3000 ටත් වඩා අඩුවෙන් පැවතුණි.
- (iii) පහත සඳහන් වතු වල වැටුණු පොල් ප්‍රතිශතය ඉතා ඉහළ අගයක් ගෙන තිබූ බැවින් ඵලදාව හෙලිම නියි කලට සිදුවී නොමැති බව නිරීක්ෂණය විය.

<u>ජාති සම්පත් / පර්යේෂණ මධ්‍යස්ථානය</u>	<u>වැටුණු පොල් ප්‍රතිශතය %</u>
මාදුරුමය	28
වල්පිට	22
අඹකැලේ	20
දුන්නන්නාව	18

**2.4 කළමනාකරණ අකාර්යක්ෂමතා**

(අ) අතිවාර්ය සේවා කාලය සේවය නොකළ විදේශ ශිෂ්‍යත්වලාභීන් 08 දෙනෙකුගෙන් මණ්ඩලයට අයවිය යුතු රු. මිලියන 18 කට අධික මුදලක් අදාළ නිලධාරීන්ගෙන් හෝ ඇපකරුවන්ගෙන් අයකර ගැනීමට මෙම වාර්තාවේ දින දක්වා අපොහොසත් වී තිබුණි.

**(ආ) පොහොර මිලදී ගැනීම හා පොහොර යෙදීමේ අකාර්යක්ෂමතා**

මණ්ඩලයට අයත් ජාති සම්පත් මධ්‍යස්ථාන 04 ක් සහ පර්යේෂණ මධ්‍යස්ථාන 06 කට අයත් අක්කර 1772 ක ප්‍රමාණයක ඵල දරණ පොල් ගස් 74,722 කට 2010 වර්ෂයට යෙදීමට අවශ්‍ය පොහොර කි.ග්‍රෑ.275,000 ක් විගණන දිනය වන 2010 ඔක්තෝබර් 15 වන විටත් මිලදී ගැනීමට නොහැකි වී තිබුණි.

මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂාවේදී පහත කරුණු නිරීක්ෂණය විය.

(i) ලංසු ලේඛන පරීක්ෂා කරන අවස්ථාවේ සිට ලංසු ප්‍රදානය කරන අවස්ථාව දක්වා ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 4.2.3 අනුව (රු. මිලියන 05 න් රු.මිලියන 25 න් අතර ප්‍රසම්පාදනයන් සඳහා) ඉඩ දී ඇති සාධාරණ කාලය සති 10 ක් වුවත් මණ්ඩලය මේ සඳහා සති 25 ක් පමණ කාලයක් ගෙන තිබුණි.

දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව පත්කිරීමේදී ඇති වූ ප්‍රමාදය මෙයට හේතුව වශයෙන් සභාපතිවරයා විසින් දන්වා තිබුණි.

(ii) මණ්ඩලය 2008 වර්ෂයේදී පොහොර මිලදී ගැනීමට ප්‍රමාද වූ නිසා එම වර්ෂයේ පොහොර යෙදීමට අපොහොසත් වූ අතර 2010 වර්ෂයේදී ද එම හේතුව නිසාම පොහොර යෙදීම නිසි පරිදි කළ නොහැකි වී තිබුණි.

(iii) එසේ වුවත් මණ්ඩලයේ ගබඩාවල 2010 ජනවාරි 01 දිනට 2010 වර්ෂයට අවශ්‍ය පොහොර ප්‍රමාණය ඉක්මවූ රු. මිලියන 13 ක් වටිනා පොහොර කි.ගු.334,747 ක් තිබුණි.

මණ්ඩලය 2010 වර්ෂයේදී පොහොර යෙදීමේ කාර්යසාධනය පහත පරිදි විය.

ජාති සම්පත් මධ්‍යස්ථානය/ පර්යේෂණ මධ්‍යස්ථානය	පවත්නා පොල් ගස් සංඛ්‍යාව		2010.12.31 දිනට පොහොර යෙදූ ගස් ගණන		පොහොර යෙදීමේ ප්‍රතිශතය %	
	එළ දරණ ගස්	පැල ගස්	එළ දරණ ගස්	පැල ගස්	එළ දරණ ගස්	පැල ගස්
බණ්ඩරිපිටුව	11,500	1,943	10,560	1,943	91	100
පල්ලම	9,117	5,752	3,021	5,697	63	99
පොත්තුකුලම	10,393	1,035	7,517	-	72	00
අඹකැලේ	17,148	2,064	8,243	1,505	48	73
රත්මලාගාර	12,387	590	5,986	302	48	51
වල්පිට	1,357	480	600	480	44	100
මාකඳුර	5,200	-	3,563	-	69	-
මාදුරැඹය	6,853	946	6,853	347	100	37
දුන්නන්නාව	767	527	-	460	00	87
මිද්දෙනිය	-	2,926	-	2,926	-	100
	74,722	16,263	46,343	13,660	62	84

(iv) මණ්ඩලය තවත්තු කරනු ලබන පොල් ගස් 74722 කින් පොල් ගස් 46343 කට පමණක් පොහොර යොදා තිබූ අතර එය ප්‍රතිශතයක් වශයෙන් 62% ක් විය.

(v) සමස්ථයක් වශයෙන් 62% කට පොහොර යොදා ඇතත් අඹකැලේ, රත්මලාගාර හා වල්පිට වතුවල පොහොර යෙදීමේ ප්‍රතිශතය පිලිවෙලින් 48% ක් හා 44% ක් විය.

(vi) දුන්නන්නාව පර්යේෂණ මධ්‍යස්ථානයේ පවතින එළදරණ පොල් ගස් 767 න් කිසිදු පොල් ගසකට 2010 වර්ෂයේදී පොහොර යොදා නොතිබුණි.



2.5 සංයුක්ත සැලැස්ම

2008-2012 වර්ෂ සඳහා පිලියෙල කර තිබූ සංයුක්ත සැලැස්ම 2003 ජුනි 02 දිනැති රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ අංක 12 අනුව වක්‍රීය පදනමකට යාවත්කාලීන කර නොතිබුණි. 2011 ජනවාරි 21 දින 2011-2012 සඳහා වක්‍රීය සැලැස්මක් ඉදිරිපත් කර තිබූ නමුත් එහි 2011-2012 ට අදාළ ආදායම් හා වියදම් පිලිබඳ පුරෝකථනයන් ඉදිරිපත් කර නොතිබුණි.

2.6 මානව සම්පත් කළමනාකරණය

මණ්ඩලයේ මෙහෙයුම් ක්‍රියාකාරකම් සඳහා අදාළ වන තනතුරු 121 ක් සමාලෝචිත වර්ෂය වන විටත් පුරප්පාඩුව පැවතුණි.

2.7 අයවැය පාලනය

සමාලෝචිත වර්ෂයේ ත්‍යාග ආදායම් හා වියදම්, අයවැය ලේඛනයේ වූ ආදායම් හා වියදම් ශීර්ෂයන්ට අනුකූලව වර්ගීකරණය කර නොතිබූ බැවින් ආදායම් හා වියදම් පිලිබඳව විග්‍රහයක් කළ නොහැකි විය. මේ පිලිබඳව පසුගිය විගණන වාර්තා වලින් ද පෙනේ දෙනු ලැබ තිබුණි. මේ අනුව, අයවැය ලේඛනය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස යොදා ගෙන නොතිබූ බව නිරීක්ෂණය විය.

3. පද්ධති හා පාලන

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු මණ්ඩලයේ සභාපතිවරයාගේ අවධානයට වරින්වර යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු වේ.

- (අ) ගිණුම්කරණය
- (ආ) පර්යේෂණ
- (ඇ) වතු කළමනාකරණය
- (ඈ) මානව සම්පත් කළමනාකරණය
- (ඉ) විදේශ ශිෂ්‍යත්වලාභීන්ගේ සේවා බැඳුම්කර කාලය
- (ඊ) ආයෝජනයන්
- (උ) පොහොර මිලදී ගැනීම හා භාවිතය